

## 1 මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

කින්නියා ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කින්නියා ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාක්ෂාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                                                  | නිර්දේශය                                                               |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘති (LDSP) බැංකු ජංගම ගිණුමේ ශේෂය රු. 1,073,045ක් මූල්‍ය ප්‍රකාශනවල මුදල් ශේෂයට ඇතුළත් කර නොතිබුණි. | LDSP ව්‍යාපෘති බැංකු ජංගම ගිණුමේ ශේෂය 2023 ගිණුම් වාර්තාවේ දක්වා නොතිබුණි. එසේ වුවත්, ඉදිරි වර්ෂ ගිණුම් වාර්තාවේ ඇතුළත් කරනු ලබන බව. | LDSP බැංකු ගිණුමේ ශේෂය මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කිරීමට පියවර ගතයුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ළමා උද්‍යානයේ වටිනාකම රු. 4,208,000ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.             | ඉදිරි වර්ෂ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරනු ලබන බව.                                                                                     | ස්ථාවර වත්කම් වටිනාකම ගිණුම්වල ඇතුළත් කිරීමට පියවර ගතයුතුය.            |
| (ඇ) සමාලෝචිත වර්ෂය අවසානයේදී පැවැති ලිපිද්‍රව්‍ය, විදුලි අයිතමයන් සහ ටයර් වටිනාකම එකතුව රු. 273,670ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.                  | අවසන් තොගය රු.89,613ක් සහ විදුලි අයිතමයන් රු.26,407.50 ඉදිරි වර්ෂ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරනු ලබන බව.                              | මූල්‍ය ප්‍රකාශනවල අවසන් තොගය අනාවරණය කිරීමට පියවර ගතයුතුය.             |

## 1.7 අනුකූල නොවීම

### 1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

| නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව                                               | අනුකූල නොවීම                                                                                                                      | සභාවේ අදහස් දැක්වීම                          | නිර්දේශය                                 |
|-------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------|------------------------------------------|
| ශ්‍රී ලංකා වර්ෂ 02කට වඩා වැඩි ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (1), (2), (3) | රු.1,194,000ක කල් ඉකුත් වූ තැන්පතු 78ක් සම්බන්ධයෙන් සභාව අදාළ පුද්ගලයින්ට ආපසු ලබා දීමට හෝ ආදායමට මාරු කිරීමට පියවර ගෙන නොතිබුණි. | මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බව. | මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.11,845,037ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු.7,753,225 ක් විය.

### 2.2 ආදායම් පරිපාලනය

#### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| ආදායම් ප්‍රභවය       | 2024                |                   |                  |                             | 2023                |                   |                  |                             |
|----------------------|---------------------|-------------------|------------------|-----------------------------|---------------------|-------------------|------------------|-----------------------------|
|                      | ඇස්තමේන්තු ගත ආදායම | බිල්කළ ආදායම      | රැස්කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල්කළ ආදායම      | රැස්කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|                      | රු.                 | රු.               | රු.              | රු.                         | රු.                 | රු.               | රු.              | රු.                         |
| (i) වරිපනම් හා බදු   | -                   | -                 | -                | -                           | -                   | -                 | -                | -                           |
| (ii) කුලී            | 8,375,000           | 14,757,000        | 5,154,000        | 3,221,000                   | 8,350,000           | 7,000,000         | 6,678,315        | 1,671,685                   |
| (iii) බලපත්‍ර ගාස්තු | 2,645,000           | 3,245,000         | 1,118,000        | 1,527,000                   | 1,040,000           | 9,000,000         | 791,935          | 248,065                     |
| (iv) වෙනත් ආදායම්    | <u>22,112,000</u>   | <u>22,112,000</u> | <u>3,081,000</u> | <u>19,031,000</u>           | <u>188,500</u>      | <u>150,000</u>    | <u>273,030</u>   | <u>84,530</u>               |
| එකතුව                | <u>33,132,000</u>   | <u>40,114,000</u> | <u>9,353,000</u> | <u>23,779,000</u>           | <u>9,578,500</u>    | <u>16,150,000</u> | <u>7,743,280</u> | <u>2,004,280</u>            |

#### 2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

##### විගණන නිරීක්ෂණය

හිඟහිටි මස්කඩ කුලිය රු.7,382,907ක් වුවත්, මෙම මුදල අයකර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

##### සභාවේ අදහස් දැක්වීම

හිඟහිටි මස්කඩ කුලී රු.7,382,907 , සභාව ආරම්භ කළ අවධියේ සිට පැවැතුණු අතර මේ සම්බන්ධ කිසිදු ලේඛනයක් සභාවේ නොමැත. අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලබා කපා හැරීමට කටයුතු කරන බව.

##### නිර්දේශය

අනුමැතිය ලබාගෙන හිඟමුදල කපා හැරීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

## 3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

### 3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                     | සභාවේ අදහස් දැක්වීම                                                                                   | නිර්දේශය                                           |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------|
| සභාව විසින් 2022 වර්ෂයේ මිලදිගෙන තිබුණු Composed Crusher, Multi Chopper, Composed Turner එකතුව රු. 2,150,000කට මිලදී ගත් නමුත් දීර්ඝ කාලයක සිට උපයෝජනය කර නොතිබුණි. | එම යන්ත්‍රෝපකරණ උපයෝජනය කර කසල මගින් කාබනික පොහොර සකස් කිරීමේ මූලික ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බව. | වත්කම් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමට පියවර ගතයුතුය. |

### 3.2 වත්කම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                                             | නිර්දේශය                                                               |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|
| (අ) සභාව සතු වාහන 09 ක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ ඒවා වෙන්දේසියේ විකිණීමට වර්ෂ 19කට අධික කාලයක් සිට සභාව විසින් පියවර ගෙන නොතිබුණි.                                                                                           | නොපමාව තක්සේරු මණ්ඩලයක් පත්කර අදාළ තක්සේරු වාර්තා සමග සුදුසු පරිදි මෙම වාහන විකුණනු ලබන බව.                                     | වාහන අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ අපහරණය කිරීමට පියවර ගතයුතුය. |
| (ආ) 2016 වර්ෂයේ රු. 897,155 ක වියදමින් උප්පාරු ප්‍රදේශයේ ඉදිකරන ලද විවිධ සේවා ගොඩනැගිල්ල වර්ෂ 08 ට අධික කාලයක් භාවිතා කිරීමට සභාව විසින් කටයුතු කර නොතිබීමෙන් ඇතැම් නීතිවිරෝධී ක්‍රියාවන් සිදු විය හැකි ආකාරයෙන් එය ගොඩනැගිල්ල පැවැතුණි. | එම ගොඩනැගිල්ල පල්ලියේ පරිපාලන සභාව ඉල්ලා ඇති බැවින් සුදුසු බලධාරීන්ගේ අනුමැතිය සහිතව ලබාදිය හැකි බවටත් සාකච්ඡා කරමින් පවතින බව. | එම විවිධ සේවා ගොඩනැගිල්ල සුදුසු පරිදි භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.   |
| (ඇ) 2022 වර්ෂයේදී පළාත් විශේෂ සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ රු. 410,000ක් වටිනා කොහු නිෂ්පාදනය කරන යන්ත්‍රය මිල දී ගෙන තිබූ නමුත් 2025 වර්ෂය මැද භාගය වන විටත් එය භාවිතා කර නොතිබුණි.                                                  | කොහු නිෂ්පාදනය පිළිබඳව සේවකයින් පුහුණු කර මෙම යන්ත්‍රය නිසි පරිදි භාවිතා කිරීමට පියවර ගනු ලබන බව.                               | එම යන්ත්‍රය අදාළ අරමුණු සඳහා භාවිතා කිරීමට පියවර ගතයුතුය.              |

### 3.3 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                  | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                                          | නිර්දේශය                                                           |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------|
| 2024 වර්ෂයේ සභාවේ රු. මිලියන 5ක් ස්ථාවර තැන්පතු වල පැවැති නමුත් එම මුදල් හා සභාවේ අනෙකුත් අරමුදල් උපයෝජනය කර සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සභාව විසින් ක්‍රියාත්මක කර සියයට 100ක් ආදායම් ඉපයීමට හැකිව තිබුණි. එසේ සිදුනොකර පුද්ගලික සමාගමකට සභාවේ ගොඩනැගිල්ලේ වහලයේ සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කර | නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් වරයාගේ අංක EP/14/CLG/Rooftop. Solar/2024 දරන 2024.06.11 දිනැති ලිපිය ප්‍රකාරව නැගෙනහිර පළාත් ගෞරව ආණ්ඩුකාරවරයා විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී තිබූ බව අනාවරණය කෙරේ. එය මත පදනම්ව මෙම ව්‍යාපෘතියේ | ප්‍රාදේශීය සභා පනතේ රෙගුලාසි ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය. |

සියයට 06 සිට 18ක් දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කර තිබූ අතර ලැබෙන ආදායමින් සියයට 82 සිට සියයට 94ක් පුද්ගලික සමාගමට ලබාදීමට මෙලෙස ගිවිසුම්ගත වීම ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන වලට පටහැනිව සිදුකර තිබුණි.

ක්‍රියාමාර්ග ගෙන තිබූ බව සඳහන් කරන බව.

### 3.4 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                    | නිර්දේශය                                                                         |
|--------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|
| ද්විතීක මට්ටමේ පුරප්පාඩු 05 ක් පිරවීමට කටයුතු නොකිරීම හේතුවෙන් සභාව විසින් මහජනතාවට සපයන සේවාවන් අකාර්යක්ෂම වී පැවැතුණි. | කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් සභාව විසින් මාසිකව යවනු ලබන කාර්ය මණ්ඩල වාර්තාවේ අනාවරණය කර තිබූ බව. | පුරප්පාඩු පිරවීමට සුදුසු ක්‍රියාමාර්ග ගෙන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයිය යුතුය. |

## 4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

### 4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

| විගණන නිරීක්ෂණය                                                                                                                                      | සභාවේ අදහස් දැක්වීම                                                                                             | නිර්දේශය                                                    |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------|
| අංක 02/2020 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛය ප්‍රකාරව සභාව විසින් ඉටුකිරීමට අපේක්ෂා කළ ක්‍රියාකාරකම් සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි. | වාර්ෂික අයවැය ප්‍රකාරව සභාව විසින් ඉටුකළ යුතු විධිමත් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් පවතින බව. | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඒ අනුව කටයුතු කළ යුතුය. |

### 4.2 තිරසාර සංවර්ධන ඉලක්ක

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                              | සභාවේ අදහස් දැක්වීම                                                                                                                             | නිර්දේශය               |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|
| තිරසාර සංවර්ධන අරමුණු ලෙස ඉලක්ක හතරක් හඳුනාගෙන තිබූ අතර, සම්පත් ආර්ථිකව හා කාර්යක්ෂමව උපයෝජනය කර ළඟා කර ගැනීමට හැකි අනෙකුත් පරමාර්ථ හඳුනාගෙන එය භෞතික වශයෙන් ළඟාකර ගත හැකි පරිදි සැලැස්මක් සකස් කර නොතිබුණි. | තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්කයන් හඳුනාගෙන එයට අනුකූල සංවර්ධන ක්‍රියාකාරකම් සිදුකර භෞතික වශයෙන් ළඟාකර ගත හැකි පරිදි සැලැස්මක් සකස් කරනු ලබන බව. | සුදුසු පියවර ගත යුතුය. |